

# විවිධ ක්ෂේත්‍රවල රන්දොරටු ඇරෙන අ.පො.ස(සා.පෙළ) විභාග කඩඉම ජයගමු

අපට විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයන් මුණගැසී ඇත. ඔවුන් සමහරෙක් ජීවිතයේ විවිධ ක්ෂේත්‍රවල ඉදිරියට ගිය විවිධ වයස් මට්ටම්වල පුද්ගලයන්ය. නමුත් ගැටළුව ඔවුනට අ.පො.ස(සා.පෙළ) විභාගයේ වැදගත්කම වැටහී ඇත්තේ බොහෝ ප්‍රමාදවී ය. නමුත් ආදරණීය දරුදැරියනි ඔබ තවම ප්‍රමාද නැත.

**අ.පො.ස(සා.පෙළ) විභාගය සාර්ථකව ජයගැනීමේ වැදගත්කම බොහොමයකි.**

- අ.පො.ස(සා.පෙළ) විභාගයේ දී ගණිතය ඉංග්‍රීසි වැනි විෂයන්ට සම්මාන සාමාර්ථ ලබා තිබීම ඇතැම් පාඨමාලාවන් සඳහා බඳවා ගැනීමේ දී මෙන් ම ඇතැම් රැකියා වලට බඳවා ගැනීමේ දී අත්‍යාවශ්‍ය සුදුසුකමක් වීම.
- අ.පො.ස(උ.පෙළ) විභාගය සඳහා ඔබගේ රුචිකවීම වලට ගැලපෙන විෂයධාරාවක් තෝරා ගැනීමට හැකි වීම
- කැමති වෘත්තීය පාඨමාලාවකට යොමු වීමට හැකි වීම
- කැමති විශ්වවිද්‍යාලයක /උසස් අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය ලැබීමට හැකි වීම.
- කැමති රැකියාවක් කිරීමට හැකි වීම.

“මම අනිවාර්යයෙන් ම අ.පො.ස(සා.පෙළ) විභාගය ජය ගනිමි.” යන අරමුණ තම යටිසිතෙහි ධාරණය කර ගත හොත් සැබවින් ම ඔබට එය ජයගත හැකිවනවා නොඅනුමානයයි.



ඔබගේ වසර 11 ක පාසල් අධ්‍යාපනයේ පළමු කඩඉම් විභාගය අ.පො.ස(සා.පෙළ) විභාගයයි. මෙම විභාගය සමත් වීම හෝ නොවීම මත ඔබගේ අනාගත ජීවන මග තීරණය වනු ඇත.

ළදරු අවධිය හා ළමා අවධිය පසුකර නව යොවුන් අවධියේ ද මද කලක් පසුකර ඇති ඔබට ඔබ ගැන තීරණ ගන්නට අනාගත සැලසුම් කර ගැනීමට හැකි බුද්ධිමය දක්ෂතාවක් ඔබ තුළ වැඩිඇත. එම නිසා අ.පො.ස(සා.පෙළ) විභාගය ජයගෙන ඔබේ අනාගතය සාර්ථකකර ගැනීමේ වගකීම ඔබ වෙත පැවරී ඇත.

ආරම්භයේ දී කුඩා බීජයක්ව තිබී අංකුර ඇදී අවට තිබෙන වතුර, පොහොර, ආලෝකය උරාගෙන ක්‍රමයෙන් ශක්තිමත්ව වැඩෙන ගසක් මෙන් ඔබද ජීවිතයේ පළමු කඩඉම් විභාගය අ.පො.ස(සා.පෙළ)

විභාගය දක්වා ලගා වෙමින් සිටියි. ආරම්භය සෙමෙන් වුවත් අනාගතය වේගයෙන් වැඩෙන ගසක් මෙන් ඔබ කා හට වුව ද අ.පො.ස (සා.පෙළ) විභාගය සාර්ථකව ජයගැනීමේ හැකියාව ඇත.



“ඔබ පාඩම් කලොත් විභාගය සමත් වෙයි.”

“විභාගය සඳහා පුරුදු පුහුණු වුවහොත් විභාගය සමත් වෙයි.”

විභාගය සමත්වීමේ විද්‍යාව එයයි. විභාගය සමත්වීම සඳහා කළ හැකි විශ්මකර්ම වැඩ නොමැත. අ.පො.ස.(සා.පෙළ) විභාගය ජයගැනීම සඳහා ඔබ තුළ තිබෙන පෙර සුදානම ඔබගේ අනාගත අධ්‍යාපන අරමුණු , වෘත්තීය අරමුණු , සමාජීය අරමුණු, ආධ්‍යාත්මික අරමුණු ජය ගැනීමට ඉවහල් වනු නොඅනුමානය.

“අශ්වයා ගියා ට පසු ඉස්තාලය වසා දැමීමේ තේරුමක් නැත.”

ආදරණීය දරුදැරියනි, ඔබේ ජීවිතය අයිති ඔබටයි. යා යුතු ගමන්මග නිවැරදිව හඳුනා ගෙන අතරමං නොවී ගමනාන්තය දක්වා සාර්ථකව යාමට නම් ගමනේ ආරම්භය ශක්තිමත් විය යුතු ය. එසේ නම් ගමනේ ආරම්භයෙහි පවතින ජීවිතයේ පළමු කඩඉම් විභාගය අ.පො.ස(සා.පෙළ) විභාගය ජය ගැනීම ට ඔබ සෑම කෙසේ හෝ අදිටන් කර ගත යුතු ය. මම අ.පො.ස.(සා.පෙළ) විභාගයට මුහුණ දෙන දරුවෙකි යන්න තරයේ සිතෙහි ධාරනය කර ගෙන සාර්ථකව විභාගය ජයගැනීම සඳහා ආදරණීය දරුදැරියනි, ඔබ සෑමට සුභපතමි.

චන්දිකා පී.වීරරත්න  
මානව සම්පත් සංවර්ධන නිලධාරී  
කොළඹ දිස්ත්‍රික් රැකියා කේන්ද්‍රය